

බොද්ධ ආරාමික ගෘහනිර්මාණයන්හි ආරම්භය හා  
සංවර්ධනය කෙරෙහි බල පැ ගුන්ථාගත සාධක පිළිබඳ  
විවාරාත්මක අධ්‍යායනයක්

පූර්ශ දොඩමිකුම් ධමමදස්සී හිමි.

(2008/Ph.D./2259)

පේන්ඡේය ක්‍රේකාවාර්ය  
පාලි හා බොද්ධ අධ්‍යායන අංශය  
කැලණීය විශ්වව්‍යාලය.

කැලණීය විශ්වව්‍යාලයානුබද්ධ පාලි හා බොද්ධ අධ්‍යායන පශ්චාත්  
උපාධී ආයතනයේ දරුණු විශාරද උපාධීය සඳහා ඉදිරිපත් කරන  
ස්වාධීන තිබන්දය.

2011

## නිබන්ධ සාරාංශය

බොද්ධ ආරාමික ගෘහනිර්මාණයන්හි ආරම්භය හා සංවර්ධනය කෙරෙහි බල පැහැදිලියෙන් සාධික පිළිබඳ විවාරාත්මක අධ්‍යායනයක් නම් වූ දරුණු විශාරද උපාධිය සඳහා ඉදිරිපත් කරන මෙම නිබන්ධය පරිච්ඡේද පහකින් සමන්විත වේ.

පළමු පරිච්ඡේදයේ දී සංස සංස්ථාවේ ආරම්භය හා විකාසය පිළිබඳව; ප්‍රාග් බොද්ධ මූලික සමාජයේ බල පැම, ක්‍රි.පූ. හයවන සියවසේ හාරතීය ආගමික පසුබිම ඇති කළ බල පැම, ක්‍රි.පූ. හයවන සියවසේ සමාජයීය පසුබිමෙන් ඇති කළ බල පැම හා ආරාම මූලික සංස සමාජයේ ආරම්භය යනුවෙන් අනු මාත්‍යකා හතරක් යටතේ සාකච්ඡා කොට ඇත.

ආරාමික ගෘහ නිර්මාණයන්ට පදනම් වූ එතිහාසික සිද්ධි හා අවස්ථා පිළිබඳ දෙවන පරිච්ඡේදයේ දී අනු මාත්‍යකා හතරක් යටතේ එනම් ඒ සඳහා බල පැ ආචාර්යන්මක හේතු, සාමාර්ක හේතු, ආර්ථික හේතු, දේශපාලනය හා සම්බන්ධ හේතු යනුවෙන් කරුණු ඉදිරිපත් කොට ඇත.

තුන්වන පරිච්ඡේදය වෙන් කොට ඇත්තේ ආරාමික ගෘහනිර්මාණ කෙරෙහි බල පැවතිය නිති පිළිබඳ සාකච්ඡා කිරීම සඳහාය. මෙහි දී ත්‍රිපිටකය හා අවුවා මූලාශ්‍යයන්හි සඳහන් අදාළ සියලු කරුණු කෙටි මාත්‍යකා රසක් යටතේ ඉදිරිපත් කොට තිබේ.

ආරාමික ගෘහ නිර්මාණයන්ට පදනම් වී ඇති වාස්තුවිද්‍යාත්මක හා වෙනත් සාධක යනුවෙන් නම් කොට ඇති හතරවන පරිච්ඡේදය, වාස්තු විද්‍යාත්මක කරුණු, ජෝය්තිෂ්මය කරුණු, ආයුර්වේදීය කරුණු, සමාජ ස්තරායනය පිළිබඳ කරුණු, ආගමික කරුණු, හා හොගෝලීය කරුණු යනුවෙන් අනුමාතකා හයක් යටතේ අදාළ විස්තර දක්වා ඇත. බොද්ධ ගෘහනිර්මාණයන්ට මෙහි කාරණා කිහිපයක් හැර අනිත්වා සැපුවම සම්බන්ධ නොවන බැවින් මෙම පරිච්ඡේදයේ දී ඒවා කෙටියෙන් සාකච්ඡා කොට ඇති අතර වැඩි විස්තර සඳහා උපග්‍රහන්ප තුන මගින් කරුණු ඉදිරිපත් කොට තිබේ.

බොද්ධ ආරාමික ගෘහනිර්මාණයන්හි සංවර්ධනය පිළිබඳ සාකච්ඡා කෙරෙන පස්වන පරිච්ඡේදයේ දී බුද්ධිකාලීන තාවකාලීක වාසස්ථානයේ සිට වර්තමාන සංකීරණ වූ ආරාම දක්වා සාකච්ඡා කොට ඇති අතර වැඩි විස්තර සඳහා ජායාරූප, විතු සටහන් හා සැලසුම් රසක් හතරවැනි උපග්‍රහන්පයෙහි දක්වා ඇත.

මෙම පරිවේශේදයේ දී අනගාරික ජීවිතය හා සැබැඳි තාවකාලික වාසස්ථාන, වැස්සුපනායික හිකුතුව හා සැබැඳි තාවකාලික වාසස්ථාන, ආරාමගතවේමේ අවශ්‍යතාව හා උරාවර හිකුතු වාසස්ථාන අනුමත වීම, ආරාමික අංග එකතුවේම, පංච ලෙන්, සේනාසන හා ආරාම, සංවර්ධන ආරාම පූජා කිරීම, ආරාමික ගෘහනිර්මාණයේ සංවර්ධනය; බටහිර ඉන්දියාව, ඒ යටතේ වෛත්‍ය ගාලා හා විහාර, ආරාමික ගෘහනිර්මාණයේ සංවර්ධනය; ශ්‍රී ලංකාව, ඒ යටතේ සංසාරාම හා පටිමාසර පිළිබඳ සාකච්ඡා කොට ඇති අතර එහි ඇතැම් මරුණු තවදුරටත් පැහැදිලි කිරීම සඳහා උපග්‍රහන්ප්‍ර එක හා දෙක ඉදිරිපත් කොට ඇත.